

1. වැඩසටහනේ ප්‍රතිලාභ

- මහින්ද වින්තන ඉදිරි දැක්ම සංවර්ධන ප්‍රතිපත්ති රාමුවේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ වන ආවරණය 2020 වන විට 35% දක්වා ඉහළ නැංවීම (මහින්ද වින්තන පිටුව 57)
- ශ්‍රී ලංකාවේ ජෛව සම්පත් සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහාද දේශගුණ විපර්යාස, භූමි භායනය හා නියඟය වැනි ගෝලීය පාරිසරික ගැටළු නිරාකරණය කිරීම සඳහා දායක වීම
- ජල මූලාශ්‍ර සංරක්ෂණය වීමෙන් ඇල දොළ, ගංගා, වැව් පොකුණු අවුරුද්ද පුරාම ජලය රඳා පැවැතීම නිසා නිසි කලට ගොවිතැන් කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසීම
- දිවි නැඟුම වැනි ආහාර නිෂ්පාදනය කේන්ද්‍ර කර ගත් ජාතික මට්ටමේ වැඩසටහන් සඳහා දායක වීම
- අනාගත ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම

2. වැඩසටහනින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ

- ගෝලීය උණුසුම අවම කර ගැනීම
- ජෛව විවිධත්වය සංරක්ෂණය
- ජීවින්ගේ ආහාර හා වාසස්ථාන සැපයීමට දායක වීම
- අනාගත ජාතික හා ජාත්‍යන්තර දැව අවශ්‍යතාවට මුහුණ දීමට පසුබිම සැකසීම
- ජනතාවගේ ඒක පුද්ගල ආදායම වර්ධනය කර ගැනීමට පිටුවහලක් වීම

3. 2013 වසරේදී අවධානය යොමු කරන ප්‍රධාන වැඩසටහන්

1. දිස්ත්‍රික් රූක් රෝපණ වැඩසටහන

- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් නිශ්චිත ස්ථාන 1ක, 2ක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගැනීම (භායනයට ලක්වූ කඳුකර බිම්/රක්ෂිත (මහාමාර්ගයක් දෙපස), ජලපෝෂක ප්‍රදේශ, පොදු ස්ථාන (ආගමික සිද්ධස්ථාන/පාසල්), කඩොලාන බිම් සඳහා වැඩි අවධානයක් යොමු කිරීම)
- තෝරාගත් ස්ථාන/අවශ්‍ය පැළ ප්‍රමාණය/පැළ රැක බලාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබා ගැනීම
- නිශ්චිත ස්ථාන සඳහා අවශ්‍ය පැළ ප්‍රමාණය දිසා වන නිලධාරී සම්බන්ධීකරණයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැළ තවාන් හරහා ලබාගැනීම
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් ක්‍රියාත්මක වන දැයට සෙවණ වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී හා දිසා වන නිලධාරී විසින් දැනුවත් කිරීම

2. ත්‍රිවිධ හමුදාව සමඟ ක්‍රියාත්මක වැඩසටහන්

3. පොලිස් දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ කෙරෙන වැඩසටහන්

4. අනුග්‍රාහක පදනම මත පෞද්ගලික අංශය සමඟ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන්
5. මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සිදුකරනු ලබන මහාමාර්ග දෙපස රුක් රෝපණ වැඩසටහන්
6. මහවැලි ජලපෝෂක ප්‍රදේශ වල රුක් රෝපණ වැඩසටහන
7. රජයේ ආයතන සමඟ කෙරෙන රුක් රෝපණ ව්‍යාපෘති
8. පාසල් සිසුන් හරහා ක්‍රියාත්මක කෙරෙන රුක් රෝපණය
9. ආක්‍රමණශීලී ශාක ඉවත් කර එම ප්‍රදේශ වල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන්
10. කඩොලාන ශාක වගා කිරීමේ ව්‍යාපෘති වැඩසටහන්
11. බණිජ (මැණික් හා අනෙකුත් බනිජ) ඉවත් කරන ලද ස්ථානවල රුක් රෝපණ වැඩසටහන් පැවැත්වීම
12. අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් තුළ රුක් රෝපණ සංරචක එකතු කිරීම
පවිත්‍ර ගංගා වැඩසටහන, පියකරු පුරවර වැඩසටහන, හරිත ගම්මාන වැඩසටහන හා හරිත කවය හරහා සිදුකිරීම

4. මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන අනෙකුත් වැඩසටහන්
 - පාසල් ළමුන් සඳහා විත්‍ර තරඟයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම
 - පරිසර සංරක්ෂණය කිරීම සඳහා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු, පාංශු සංරක්ෂණ ව්‍යාපෘතීන් හා පරිසර සංරක්ෂණයට අදාළ විවිධ කර්තව්‍යයන් පළාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් සංවිධානය කිරීම

5. පැළ ලබාගත හැකි ආයතන

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාදීමට නියමිත පැළ ප්‍රමාණය	-	400,000
රාජ්‍ය දැව සංස්ථාවෙන් ලබාදීමට නියමිත පැළ ප්‍රමාණය (වන හා පළතුරු පැළ)	-	93,818
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාදීමට නියමිත පැළ ප්‍රමාණය (පළතුරු පැළ)	-	56114
සුළු අපනයන කෘෂි දෙපාර්තමේන්තුවෙන් ලබාදීමට නියමිත පැළ ප්‍රමාණය (ගොරකා, පුවක් හා ගම්මිරිස් පැළ)	-	21100
මහවැලි අධිකාරිය ලබාදීමට නියමිත පැළ ප්‍රමාණය (උණ හා කොස් පැළ)	-	6500
තල් සංවර්ධන මණ්ඩලය ලබාදීමට නියමිත පැළ ප්‍රමාණය	-	5000
ශ්‍රී ලංකා කපු සංස්ථාව ලබාදීමට නියමිත පැළ ප්‍රමාණය	-	<u>10000</u>
පැළ එකතුව		592,532

6. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ කාර්යභාරය

1. දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් එක් එක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා හා එක්ව ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය පැල ප්‍රමාණය තීරණය කිරීම කළ යුතු අතර, අදාළ පැල ප්‍රමාණය පැල තවත් වලින් නිකුත් කිරීමට අවශ්‍ය ලිපි නිකුත් කිරීම කළ යුතුය. මෙහිදී පැල සිටුවිය හැකි ස්ථාන හඳුනාගෙන අවශ්‍ය පැල ප්‍රමාණය පමණක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී වෙතින් ඉල්ලන ලෙසට ප්‍රාදේශී ලේකම්වරුන් දැනුවත් කිරීම කළ යුතුය.
2. මෙම වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ/දිස්ත්‍රික් පරිසර කමිටුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරගැනීම.
3. දිස්ත්‍රික් මට්ටමින් උත්සව සංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීම කළ යුතුය.
4. දිස්ත්‍රික් උත්සවය සඳහා ප්‍රදේශය තුළ ඇති පෞද්ගලික/රජයේ ආයතන වල දායකත්වය ලබාගැනීමට කටයුතු කිරීම.

7. පසු විපරම් කිරීම

1. මෙවර ක්‍රියාත්මක වන වැඩසටහන මගින් 600,000ක් ආසන්න ප්‍රමාණයක් සිටුවීමට නියමිතය.
2. එම පැල ලබා දෙනුයේ පසු විපරම් කිරීමේ ක්‍රමවේදයකට යටත්වය. ඒ අනුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් සහ දිසා වන නිලධාරී මගින් නිකුත් කරනු ලබන සෑම පැළයක් පිළිබඳ වාර්තා තබා ගැනීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් කටයුතු සම්පාදනය කර ඇත.
3. දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දිස්ත්‍රික් කෘෂිකර්ම පරිසර කමිටුවේ සහ ප්‍රාදේශීය ලේකම් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල මෙම වැඩසටහන වාචිකව සාකච්ඡා කිරීමට නියමිතය.
4. දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දිස්ත්‍රික් කෘෂිකර්ම පරිසර කමිටුවේ සහ ප්‍රාදේශීය ලේකම් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල මෙම වැඩසටහනේ ප්‍රගතිය විමසා ඒ පිළිබඳව වාර්තා කිරීමට පරිසර නිලධාරී හා දිසා වන නිලධාරී සම්බන්ධීකර ගත හැක.